

**Executive Level**  
**Financial Accounting & Fundamentals**  
**(Pilot Paper)**

**විභාග අපේක්ෂකයින් සඳහා උපදෙස්**

- (1) අනුමත කාලය : පැය 03 යි.
- (2) 1 (අ) කොටස : බහුවරණ ප්‍රශ්න 10 කින් යුක්ත වන අතර, සියළුම ප්‍රශ්න අනිවාර්යය වේ.  
1 (ආ) කොටස : කෙටි ප්‍රශ්න 10 කින් යුක්ත වන අතර, සියළුම ප්‍රශ්න අනිවාර්යය වේ.  
2 වන කොටස : ප්‍රශ්න 4 කින් යුක්ත වන අතර ඕනෑම ප්‍රශ්න 03 කට පිළිතුරු සැපයිය හැකිය.  
3 වන කොටස : අනිවාර්යය ප්‍රශ්නයකින් යුක්තවේ.
- (3) 1 (අ) කොටස සඳහා පිළිතුරු, ලබාදෙන විශේෂ පිළිතුරු පත්‍රයෙහි ඇතුළත් කළ යුතුවේ. ප්‍රශ්න අංකය ඉදිරියෙන් වඩාත් යෝග්‍ය පිළිතුරෙහි අංකය සඳහන් කළ යුතුවේ.  
අනිකුත් සියළුම කොටස් සඳහා පිළිතුරු ඔබ වෙත ලබාදෙන පිළිතුරු පොතෙහි ඇතුළත් කළ යුතුවේ. සෑම ප්‍රශ්නයක් සඳහාම පිළිතුරු වෙනම පිටුවකින් ආරම්භ කරන්න.
- (4) එක් භාෂාවකින් සියළුම පිළිතුරු සැපයිය යුතු අතර, එය ඔබ විසින් අයදුම් කරන ලද මාධ්‍ය විය යුතුය.

**K**  
**E**  
**1**

**2015 මාර්තු**

## 01 කොටස

**ප්‍රශ්න 20 ම අනිවාර්යය වේ**  
**1 කොටස සඳහා මුළු ලකුණු 50 කි**  
**නිර්දේශිත කාලය විනාඩි 90 කි.**

### ප්‍රශ්න අංක 01

**1(අ):** වඩාත් යෝග්‍ය පිළිතුර මඟ විසින් තෝරාගත යුතුවේ.

**(මුළු ලකුණු 20)**

1.1. මූල්‍ය වාර්තාකරණය සඳහා වූ සංකල්පනාත්මක රාමුව අනුව පහත සඳහන්, මූල්‍ය තොරතුරුවල ගුණාත්මක ලක්ෂණ අතරින් කිනම් ඒවා “මූලික” සහ “උසස්කරලීමේ” යන ගණයට අයත්වේද?

- i. ප්‍රමාණාත්මකභාව
- ii. සන්තෝෂණීය කල හැකිභාව
- iii. අවබෝධකරගත හැකිභාව
- iv. විශ්වසනීය නියෝජනත්වය

	මූලික	උසස්කරලීමේ
අ	i, ii	iii , iv
ආ	i	ii, iii, iv
ඇ	i , iv	ii, iii
ඈ	i, ii, iii	iv

**(ලකුණු 02)**

1.2. පහත කරුණු අතරින් ව්‍යාපාරයක යහපාලන මූලධර්මයක් සේ සැලකිය හැකි වන්නේ කුමක්ද?

- අ. අධ්‍යක්ෂ මණ්ඩලයේ බහුතරය විධායක නොවන පුද්ගලයින් විය යුතුය.
- ආ. ඔහුගේ/ඇයගේ නිපුණතාවයන් ඵලදායී ලෙස ව්‍යාපාරයට යොදාගත හැකි වන පරිදි ප්‍රධාන විධායක නිලධාරී සමාගමේ කොටස් දරන්නෙක් නොවිය යුතුය.
- ඇ. කොටස්කරුවන්ගේ ඇල්ම ආරක්ෂාකිරීම සහතික කරලනුවස් සමාගමේ සභාපති ප්‍රධාන කොටස්කරුවා විය යුතුය.
- ඈ. සමාගමේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය වඩාත් ඉක්මනින් සහ කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මකවීමට ඉඩ ලැබෙන පරිදි ප්‍රධාන විධායක නිලධාරීන් සහ සභාපතින්ගේ එක් තැනැත්තෙක් විසින් දැරිය යුතුවේ.

**(ලකුණු 02)**

1.3. පහත ආයතන අතරින් සුළු හා මධ්‍යම පරිමාණයේ (සු.ම.ව්‍යා.) ව්‍යාපාර ගණයට අයත් වන ආයතන වර්ගය කුමක්ද?

- අ. පොදු ගිණුම්කටයුතුභාවයක් රහිත ආයතන
- ආ. 1987 අංක 36 දරන සුරැකුම් සහ විනිමය කොමිෂන් සභා පනත යටතේ කොටස් වෙළෙඳ පලෙහි ලැයිස්තුගත ආයතන
- ඇ. ප්‍රසිද්ධ වෙළෙඳ පලෙහි තම ස්කන්ධ සාධන පත්‍ර අලෙවි කෙරෙන ආයතන
- ඈ. අරමුදල් කළමනාකරණ ආයතන

**(ලකුණු 02)**

1.4. පහත අයිතමයන් අතරින් කෙටිකාලීන සේවක ප්‍රතිලාභ ගණයට අයත් නොවන අයිතමයන් කවරේද?

- අ. වේතන, වැටුප්, සේවක අර්ථ සාධක සහ සේවක භාරකාර
- ආ. වාර්ෂික සහ අසනීප නිවාඩු වෙනුවෙන් කරන ගෙවීම්
- ඇ. පාරිභෝගික ගෙවීම්
- ඈ. ලාභ බෙදාහැරීම් සහ ප්‍රසාද දීමනා

(ලකුණු 02)

1.5. සමාගමක පහත අයිතමයන් අතරින් මූල්‍ය සාධන පත්‍ර ලෙස සැලකිය යුතු නොවන අයිතමයන් කවරේද?

- අ. මුදල්
- ආ. භාණ්ඩාගාර බිල්පත්‍ර
- ඇ. සමාගම විසින් නිකුත් කල කොටස්
- ඈ. වෙනත් සමාගම් වල කර ඇති ස්කන්ධ ආයෝජන

(ලකුණු 02)

1.6. LKAS 07 : මුදල් ප්‍රවාහ ප්‍රකාශන ප්‍රමිතිය පරිදි පහත ගනුදෙනු අතරින් මුදල් ප්‍රවාහ ප්‍රකාශනයක නිරූපණය කෙරෙන දෑ කවරේද?

- i. ණයකර ස්කන්ධය බවට පරිවර්ථනය කිරීම
- ii. ලද පොළී ආදායම්
- iii. ප්‍රසාද කොටස් නිකුත් කිරීම
- iv. ණයකර නිකුතුවෙන් ලද මුදල්

- අ. i සහ ii
- ආ. i සහ iii
- ඇ. ii සහ iv
- ඈ. i සහ iv

(ලකුණු 02)

1.7. LKAS 08 : ගිණුම් ප්‍රතිපත්ති, ගිණුම් ඇස්තමේන්තු වෙනස්වීම් සහ වැරදි ප්‍රමිතිය පරිදි පහත ප්‍රකාශන වලින් "අනාගතයානුයෝගී ලෙස" (අනාගතයට බලපාන පරිදි) යන්න වඩාත් හොඳින් පැහැදිලි කෙරෙන ප්‍රකාශන කවරේද?

- i. ගිණුම් ඇස්තමේන්තුවල වෙනස්වීම් ප්‍රවර්ථන වර්ෂය තුළදී සහ අදාළ වන අනාගත වර්ෂයන් තුළදී හඳුනාගන්නා පරිදි ගිණුම් තැබීම.
- ii. පෙර වර්ෂයක සිදුවූ වැරද්දක්, එවැනි වැරද්දක් සිදු නොවුවාසේ මූල්‍ය ප්‍රකාශනවල පෙර වර්ෂ සංඛ්‍යා නැවත ගලපා පෙන්වීම.
- iii. ගිණුම්කරණ ප්‍රත්පත්ති වෙනස්කිරීම් කලපසු සිදුවන ගනුදෙනු නව ප්‍රතිපත්තිය මත ගිණුම්කරණය
- iv. අතීතයේදීත් එම ප්‍රතිපත්තිය අනුගමනය කල පරිදි ගනුදෙනු සඳහා නව ගිණුම්කරණ ප්‍රතිපත්තිය භාවිතා කිරීම

- අ. i සහ ii
- ආ. i සහ iii
- ඇ. ii සහ iv
- ඈ. i සහ iv

(ලකුණු 02)

1.8. 2014 මාර්තු 31 වෙනි දිනට ආයතනයක බැංකු ප්‍රකාශනය අනුව හර ශේෂය (අයිතව) රු. 25,000 ක් විය. බැංකු ප්‍රකාශනය සහ ආයතනයේ අනෙකුත් පොත් පත් පරීක්ෂාවේදී පහත කරුණු අනාවරණය විය.

- 2014 පෙබරවාරි මස 28 වන දිනට තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවූ චෙක්පත් රු. 19,000 ක් වූ අතර එම චෙක්පත් වලින් 2014 මාර්තු මාසය තුළදී රු. 15,000 ක චෙක්පත් බැංකුව විසින් ව්‍යාපාරයේ ගිණුමට බැර කර තිබිණි.
- 2014 පෙබරවාරි මස 28 වන දිනට නිකුත් කළ නමුත් බැංකුව වෙත ඉදිරිපත් නොකර තිබූ චෙක්පත්වල අගය රු. 35,000 ක් වූ අතර 2014 මාර්තු මාසය තුළදී එයින් රු. 25,000 ක් සඳහා බැංකුව ගෙවීම් කර තිබිණි.
- 2014 මාර්තු මාසය තුළදී නිකුත් කරන ලද රු. 11,000 ක් වටිනා චෙක්පත් මාසය අවසානය තෙක් බැංකුව වෙත ඉදිරිපත් කර නොතිබුණි.
- 2014 මාර්තු මාසයේ බැංකු ප්‍රකාශනය පරිදි බැංකුව විසින් අයකරන ලද එහෙත් මුදල් පොතේ සටහන් නැති බැංකු ගාස්තු රු. 2,000 ක් විය.

2014 මාර්තු 31 වෙනි දින ආයතනයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයෙහි නිරූපණය කළ යුතු බැංකු ශේෂයෙහි ධාරණ අගය කුමක්ද?

- අ. රු. 12,000 ක අයිතවක්
- ආ. රු. 42,000 ක අයිතවක්
- ඇ. රු. 2,000 ක ශේෂයක්
- ඈ. රු. 25,000 ක ශේෂයක්

(ලකුණු 02)

1.9. පහත තොරතුරු පාදකව ස්කන්ධය මත ප්‍රතිලාභ අනුපාතය කුමක්ද?

- දළ ලාභ අනුපාතය 30%
- විකුණුම් පිරිවැය සහ ආදායම් බදු හැර සියළු වියදම් අයහාරයේ ප්‍රතිශතයක් ලෙස 12%
- ආදායම් බදු අයහාරයේ ප්‍රතිශතයක් ලෙස 9%
- වත්කම් පිරිවැටුම් අනුපාතය - වාර 03

- අ. 3%
- ආ. 10%
- ඇ. 18%
- ඈ. 27%

(ලකුණු 02)

1.10. පහත ප්‍රකාශන අතරින් අඛණ්ඩභාවය පිළිබඳ සංකල්පය හා බැඳුණු වඩාත් නිවැරදි ප්‍රකාශනය කවරේද?

- අ. හවුල් ව්‍යාපාරයක් හා සාපේක්ෂව සසඳන විට ප්‍රසිද්ධ සමාගමකට වඩාත් දීර්ඝ, දැකිය හැකි අනාගත ජීවිත කාලයක් පවතී.
- ආ. දැකිය හැකි අනාගත කාලච්ඡේදයක් සඳහා ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යනබව උපකල්පනය කරමින් මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම කරනු ලැබේ.
- ඇ. දීර්ඝ කාලයක් සඳහා ආයතනයක වත්කම් භාවිතා කිරීමට අපේක්ෂා කරනු ලබන්නේය යන පදනම මත ආයතනයක අඛණ්ඩභාවය තීරණය කෙරේ.
- ඈ. ආයතනය අඛණ්ඩව තම ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන ලද බව පාදකව මූල්‍ය ප්‍රකාශන සකස් කරනු ලැබේ.

(ලකුණු 02)

**(අ):** පහත දී ඇති සියළුම ප්‍රශ්න සඳහා ඔබ විසින් කෙටි පිළිතුරු සැපයිය යුතුවේ.

**(මුළු ලකුණු 30)**

1.11. දේපළ, පිරියත හා උපකරණ ගිණුමේ සහ ක්ෂය සඳහා වෙන්කිරීමේ ගිණුමෙහි වර්ෂය ආරම්භක ශේෂයන් පිළිවෙලින් රු. 4,690,000 ක් සහ රු. 2,480,000 ක් විය. එම ශේෂයන් වර්ෂය අවසාන දිනට පිළිවෙලින් රු. 8,569,000 ක් සහ රු. 3,123,000 ක් විය. වර්ෂය සඳහා ක්ෂය වියදම රු. 988,400 ක් වූ අතර, දේපළ, පිරියත හා උපකරණ උපලබ්ධියෙන් ලද ලාභය රු. 543,000 ක් විය. ප්‍රචර්ථන වර්ෂය තුළදී රු. 432,000 ක ධාරණ අගයක් සහිත දේපළ, පිරියත හා උපකරණ විකුණා ඇති බවටද තවදුරටත් අනාවරණය විය.

**අවශ්‍යවන්නේ:**  
 වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය තුළ ඇතුළත් කළ යුතු අයිතමයන් තුනක් (03) ගණනය කරන්න.  
**(ලකුණු 03)**

1.12. මිත්ටි සමාගම වර්ෂය තුළදී චිනයෙන් නව යන්ත්‍රයක් ආනයනය කරන ලදී. යන්ත්‍රයේ ජීවිත කාලය වර්ෂ 15 ක් ලෙස ඇස්තමේන්තුගත කර ඇත. සමාගමේ ප්‍රථම ගිණුම් වර්ෂය 2013/2014 වේ. යන්ත්‍රය මිලදී ගත් 2013/2014 වර්ෂය තුළදී යන්ත්‍රය පිළිබඳ දරන ලද පිරිවැය සහ අදාළ තොරතුරු පහත වේ.

අයිතමය	රු.
බැංකුව විසින් ගෙවීම් කරන ලද මිල, රක්ෂණ සහ ගැල්කුළී	9,453,500
කීරු බදු සහ නිශ්කාෂන ගාස්තු (ආපසු අයකරගත හැකි VAT බදු රු. 300,600 ක් සහිතව)	2,476,800
යෝජිත කම්හල් භූමිය තෙක් ප්‍රවාහනය කිරීමට දැරූ වියදම	345,000
වැඩබිම සකස් කිරීම සහිතව යන්ත්‍රය ස්ථාපනය කිරීමේ පිරිවැය	245,000
නිෂ්පාදනයට පෙරාතුව කරන ලද පරීක්ෂණ ක්‍රියාකාරකම් වැය	117,600
පරීක්ෂණ කාලය තුළදී ලද නිෂ්පාදන විකුණුම් වලින් ලද ශුද්ධ මුදල්	19,000
යන්ත්‍ර ඉවත්කිරීමට දැරීමට සිදුවෙනැයි අපේක්ෂිත පිරිවැය	154,000
මෙහෙයුම් කටයුතු දියත් කිරීමේ උත්සව වියදම්	96,000
ප්‍රථම ඇණවුම සඳහා අපේක්ෂිත පිරිවැය	342,000
යන්ත්‍රයේ අපේක්ෂිත සුන්බුන් අගය	172,300
යන්ත්‍රය නිෂ්පාදනය සඳහා භාවිතයට සූදානම්ව පැවති දිනය	15/08/2013
වාණිජ නිෂ්පාදනය ආරම්භ කල දිනය	01/10/2013

**අවශ්‍යවන්නේ:**  
 2013/2014 වර්ෂය සඳහා ක්ෂය වියදම ගණනය කරන්න.  
**(ලකුණු 03)**

1.13. LKAS 10: වාර්තාකරණ කාලච්ඡේදයෙන් පසු සිදුවූ සිද්ධීන් ප්‍රමිතිය ප්‍රකාරව ගලපන සිද්ධීන් සහ නොගලපන සිද්ධීන් ලෙස සිද්ධීන් දෙවර්ගයක් ඇත.

**අවශ්‍යවන්නේ:**

එක් එක් වර්ගය සඳහා උදාහරණයක් බැගින් සඳහන් කරමින් ගලපන සිද්ධීන් සහ නොගලපන සිද්ධීන් විස්තර කරන්න.

**(ලකුණු 03)**

1.14. මූල්‍ය ගිණුම්කරණයේදී විවිධ වර්ගයේ ගිණුම් පැකේජයන් (Accounting Packages) භාවිතා කරන අතර, බහුල ලෙස භාවිතා කරන ගිණුම්කරණ මෘදුකාංග මොඩියුලයක් වන්නේ පොදු ලෙජර මොඩියුලයයි.

**අවශ්‍යවන්නේ:**

ගිණුම්කරණ මෘදුකාංග පැකේජයක් තුළ තනිවම ක්‍රියාත්මක කල හැකි හෝ සංකලිතව ක්‍රියාත්මක කල හැකි වෙනත් මොඩියුල තුනක් (03) නම් කරන්න.

**(ලකුණු 03)**

1.15. සමාගමක 2014 මාර්තු 31 දිනට ණයගැතියන්ගේ උපලෙජරයේ ශේෂයන්ගේ එකතුව රු. 200,000 ක් වූ අතර, එදිනට එය ණයගැතියන්ගේ පාලන ගිණුමේ ශේෂය සමඟ සමාන නොවීය. වෙනසට හේතු සෙවීමේදී පහත දෑ අනාවරණය වී ඇත. ණයගැතියන්ගේ උප ලෙජරය සිහිවටන ලෙජරයක් සේ පවත්වාගෙන යන බව උපකල්පනය කරන්න.

- ණයගැතියන්ට දුන් වට්ටම් රු. 5,000 ක් ණයගැතියන්ගේ උප ලෙජරයේ සටහන්ව තිබූ නමුත්, එය දුන් වට්ටම් ජර්නලයේ සටහන් නොකිරීම හේතුවෙන් ණයගැති පාලන ගිණුමට සටහන්ව නොතිබුණි.
- ණයගැතියෙක් විසින් හරවා එවූ රු. 14,000 ක භාණ්ඩ ණයගැතියන්ගේ උප ලෙජරයේ සටහන්ව නොතිබූ නමුත්, එම ගණුදෙනුව පොදු ලෙජරයට නිසි පරිදි පිටපත් කර තිබිණි.
- රු.25,000 ක විකුණුම්, විකුණුම් ලෙජරයේ වැරදි ලෙස දෙවරක් සටහන් කර තිබිණි. කෙසේවෙතත්, ණයගැතියන්ගේ උපලෙජරයට පිටපත් කිරීමේදී අදාළ සටහන නිවැරදිව සටහන් කර තිබිණි.

**අවශ්‍යවන්නේ:**

ඉහත තොරතුරු හා සම්බන්ධව ප්‍රධාන ජර්නලයෙහි ඇතුළත් කල යුතු සටහන් සකස් කරන්න.

**(ලකුණු 03)**

1.16. 2007 අංක 07 දරන සමාගම් පනත පරිදි සෑම පරිපාලක සමාගමක්ම එහි සියළුම පරිපාලකයන් ඒකාබද්ධ කරමින් සමූහ සමාගම්/ ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන සකස් කළ යුතුවේ.

**අවශ්‍යවන්නේ:**

2007 අංක 07 දරන සමාගම් පනත අනුව, ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේදී පරිපාලක සමාගමකට පරිපාලක සමාගමක් පිළිබඳව පාලනයක් ඇතැයි නිගමනය කෙරෙන අවස්ථා තුනක් (03) සඳහන් කරන්න.

**(ලකුණු 03)**

1.17. LKAS 18 - අයභාරය ප්‍රමිතිය පරිදි කිසියම් කාලච්ඡේදයක් සඳහා මූල්‍ය ප්‍රකාශනවල අයභාරය හඳුනාගැනීමේදී තහවුරු කළ යුතු නිර්ණායකයන් කිහිපයක් පවතී. අයභාර හා බැඳුණු අයිතමයන් කිහිපයක් පහත දී ඇත. සමාගමේ ගිණුම් කාලච්ඡේදය 2013/2014 ලෙස උපකල්පනය කරන්න.

- 2014 මැයි මාසයේදී භාණ්ඩ ලබාදෙන බවට පොරොන්දු වෙමින් ගණුදෙනුකරුවෙකුගෙන් ලබාගත් අත්තිකාරම් මුදල්
- 2014 අප්‍රේල් 15 දින කරන ලද ආයෝජනයක් සඳහා ආයෝජිත සමාගම් විසින් යෝජනා කර ඇති රු. 2,000 ක ලාභාංශය
- 2014 ජූනි 30 වන දින කල්පිරෙන දොළොස් මාසයක ස්ථාවර තැන්පතුවක් සඳහා ලැබිය යුතු රු. 12,000 ක පොළිය

**අවශ්‍යවන්නේ:**

2014 මාර්තු 31 දායින් අවසන් වර්ෂය තුළදී ඉහත අයභාරයන් ලෙස මූල්‍ය ප්‍රකාශනවල හඳුනාගනු ලබන්නේද යන්න විස්තර කරමින් පහත වගුවෙහි සඳහන් කරන්න.

අයිතමය	හඳුනාගන්නේද? (ඔව් / නැත)	හේතුව
ණයගැනියාගෙන් ලද අත්තිකාරම් මුදල්		
පොළිය		
ලාභාංශ		

**(ලකුණු 03)**

1.18. ගෘහ භාණ්ඩ නිෂ්පාදන සමාගමක් පිළිබඳව පහත දත්තයන් අදාළ වේ.

අයිතමය	පිරිවැය (රු.)	විකුණුම් මිල (රු.)	විඛණීමට දැරිය යුතු පිරිවැය (රු.)
දූව	1,500,000	2,000,000	250,000
අඩක් නිමකල ලී භාණ්ඩ	450,000	550,000	120,000
නිමකල ලී භාණ්ඩ	1,500,000	3,000,000	500,000

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 02 හි නිර්දේශ අනුව, තොග පිළිබඳ වූ ප්‍රධාන වර්ග 03 ට අයත් වන අයිතමයන්හි ධාරණ අගයන් පහත වගුවෙහි සඳහන් කරන්න.

තොග වර්ගය	ධාරණ අගය

(ලකුණු 03)

1.19. තම පරිවෘත්තය සහ අවංකභාවය පිළිබඳව ඉතා උසස් මට්ටමක් පවත්වාගෙන යාමට වරලත් ගණකාධිකාරීවරු බැඳී සිටී. මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේදී සහ ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලියේදී එවැනි ආචාරධර්ම වර්තමාන ව්‍යාපාර ලෝකයේ වැදගත් ස්ථානයක් දරයි. පහත දක්වා ඇත්තේ මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේදී ඉදිරිපත් වූ යෝජනා/උපදෙස් කිහිපයකි.

- (i) වර්ෂය සඳහා වූ කෙටුම්පත් මූල්‍ය ප්‍රකාශන, ආයතන ප්‍රධානියා විසින් සමාලෝචනය කොට, සමාගමේ වර්ෂයේ ලාභය රු.මිලියන 2 කින් ඉහළ දැමීමට අවශ්‍ය හෙයින් ව්‍යාපාරයේ තොගය මිලියන 2 කින් වැඩි කල යුතු බව යෝජනා කිරීම.
- (ii) තම අංශයේ සේවකයින්ට ලැබිය යුතු දිරි දීමනා සඳහා අහිතකර බලපෑමක් ඇතිවන හෙයින් අලෙවි කළමනාකරු ගිණුම්කරණ කාර්යය මණ්ඩලයට වර්ෂය සඳහා අඩමාණ ණය වෙනුවෙන් ප්‍රතිපාදනයක් ඇති නොකළ යුතු බවට යෝජනා කිරීම.
- (iii) සමාගම විසින් දරන ලද, සමාගමේ පාලන අධ්‍යක්ෂකගේ පෞද්ගලික වියදම් සමාගමේ විවිධ වියදම් ගිණුමට මාරු කරන ලෙස පාලන අධ්‍යක්ෂක සමාගමේ ගණකාධිකාරී වන ඔබට උපදෙස් දී ඇත.

**අවශ්‍යවන්නේ:**

ඉහත යෝජනා/උපදෙස් ආචාරධර්මවලට අනුව නිවැරදි ඒවාද නැතහොත් වැරදි ඒවාද යන්න සඳහන් කරන්න.

(ලකුණු 03)



1.20. 2014.03.31 දායින් අවසන් වර්ෂය සඳහා සමාගමක බදුවන ලාභය රු. 8,250,000 ක් විය. සමාගමේ බදු අනුපාතිකය 28% ක් විය. වාර්තාකරණ කාලච්ඡේදයේ අවසාන දිනට සමාගමේ දේපළ, පිරියත හා උපකරණවල ධාරණ අගය රු. 3,500,000 ක් වූ අතර, දේපළ, පිරියත හා උපකරණවල බදු පදනම රු. 2,100,000 ක් විය. 2013.04.01 දිනට විලම්භිත බදු සඳහා වෙන් කිරීමේ ගිණුමේ ශේෂය රු. 265,000 කි.

**අවශ්‍යවන්නේ:**

2014 මාර්තු 31 දායින් අවසන් වර්ෂය සඳහා බදු වියදම ගණනය කරන්න.

**(ලකුණු 03)**

## 02 කොටස

දී ඇති ප්‍රශ්න 04 න් 03 ක් සඳහා පිළිතුරු සපයන්න  
 කොටස් අංක 02 සඳහා ලැබෙන මුළු ලකුණු ගණන 30 කි  
 නිර්දේශිත කාලය විනාඩි 54 කි

### ප්‍රශ්න අංක 02

2.1. පිළිවෙලින් 2:2:1 අනුපාතයට ලාභාලාභ බෙදාගනිමින් කමල්, ලලිත් හා මාලි හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යයි. පහතින් දී ඇති 2014 මාර්තු 31 දායින් අවසන් වර්ෂය සඳහා සකස් කර ඇති මූල්‍ය ප්‍රකාශන හවුල් ව්‍යාපාර ගිවිසුමට එකඟව සකස් කර නැත. එම මූල්‍ය ප්‍රකාශන සහ තවත් අතිරේක දත්ත කිහිපයක් පහතවේ.

2014 මාර්තු 31 දිනට ආදායම් ප්‍රකාශනය	
	රු.
ආදායම්	2,000,000
විකුණුම් පිරිවැය	(1,200,000)
දළ ලාභය	800,000
පරිපාලන වියදම්	(250,000)
විකුණුම් හා බෙදාහැරීමේ වියදම්	(190,000)
මූල්‍ය වියදම්	(30,000)
වර්ෂය සඳහා ලාභය	330,000
ලාභය බෙදාහැරීම	
කමල්	(110,000)
ලලිත්	(110,000)
මාලි	(110,000)
	-

2014 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය	
ඡංගම නොවන වත්කම්	රු.
දේපළ, පිරියත හා උපකරණ	470,000
<b>ඡංගම වත්කම්</b>	
නොගය	125,000
ලැබිය යුතු ගිණුම්	80,000
මුදල්	25,000
<b>මුළු ඡංගම වත්කම්</b>	<b>230,000</b>
<b>මුළු වත්කම්</b>	<b>700,000</b>
<b>සේකන්ධය</b>	
<b>හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම</b>	
කමල්	80,000
ලලිත්	60,000
මාලි	60,000
<b>හවුල්කරුවන්ගේ ඡංගම ගිණුම</b>	
කමල්	120,000
ලලිත්	80,000
මාලි	(20,000)
ණය	300,000
<b>ඡංගම වගකීම්</b>	
ගෙවිය යුතු ගිණුම්	12,000
උපචිතයන්	8,000
<b>මුළු සේකන්ධය හා වගකීම්</b>	<b>700,000</b>

හවුල් ව්‍යාපාර ගිවිසුමෙහි පහත දෑ අඩංගුවේ.

- කමල්, ලලිත් සහ මාලි අතර ලාභාලාභ පිළිවෙලින් 2:2:1 අනුපාතය මත බෙදාගනු ලැබේ.
- ප්‍රාග්ධන ශේෂය මත සෑම හවුල්කරුවෙකුටම වාර්ෂිකව 25% පොළියක් ගෙවිය යුතුවේ.
- මාලිට අයත්වන වාර්ෂික වැටුප රු. 100,000 කි.
- හවුල්කරුවන්ට තම පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ව්‍යාපාරයෙන් භාණ්ඩ ගැණිලි වශයෙන් ගත හැකි අතර, ඒවා පිරිවැයට ගිණුම්ගත කෙරේ.

**අතිරේක තොරතුරු**

- පොළී /මූල්‍ය පිරිවැය ලෙස දක්වා ඇති ගෙවීම් අදාළ වන්නේ 2013.04.01 දින සිට 2013 සැප්තැම්බර් මස 30 දක්වා වූ කාලයටයි.
- කමල් වර්ෂය තුළදී ව්‍යාපාරයෙන් රු. 30,000 ක පිරිවැයක් සහිත භාණ්ඩ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ලබාගෙන ඇත.
- 2014.03.31 දායින් අවසන් වර්ෂය සඳහා ජලය, විදුලිය වැනි උපයෝගිතා බිල්පත් සඳහා රු. 55,000 ක් වෙන්කල යුතුවේ.
- ව්‍යාපාරය විසින් තම බෙදාහැරීම් කටයුතු වෙනුවෙන් භාවිතාකරනු ලබන මෝටර් වාහනය සඳහා රු. 15,000 ක ඤය ප්‍රතිපාදනයක් කල යුතුවේ.
- කාර්යාලය සඳහා ලබාගෙන ඇති ගොඩනැගිල්ල වෙනුවෙන් ගෙවන ලද රු. 40,000 ක කුලී අත්තිකාරම් වර්ෂය තුළදී වියදම් සේ සලකා ඇත.

**අවශ්‍යවන්නේ:**

1. දී ඇති ශේෂයන්ගෙන් ආරම්භ කොට නිවැරදි තත්ත්වය නිරූපණය කෙරෙන පරිදි හවුල්කරුවන්ගේ ජංගම ගිණුම් **සකස් කරන්න.**  
(ලකුණු 04)
2. 2014.03.31 දිනට හවුල් ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය **සකස් කරන්න.**  
(ලකුණු 04)

2.2. මූල්‍ය ප්‍රකාශනවල තිබිය යුතු වැදගත් ගුණාත්මක ලක්ෂණයක් වන්නේ, “සංසන්දනාත්මකභාවයයි”

**අවශ්‍යවන්නේ:**

මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේදී “සංසන්දනාත්මකභාවය” යන ගුණාංගය තහවුරු කරලීමට අනුගමනය කරන ක්‍රම දෙකක් (02) **සඳහන් කරන්න.**

(ලකුණු 02)  
(මුළු ලකුණු 10)

**ප්‍රශ්න අංක 03**

3.1 2014 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා “PQR නිෂ්පාදකයින්”ගේ පොත්වලින් පහත තොරතුරු උපුටා ගෙන ඇත.

ඒකක	රු.'000
උපකරණ පිරිවැයට	1,500
ගොඩනැගිලි පිරිවැයට	2,000
2013.04.01 දිනට අමුද්‍රව්‍ය තොග	500

2013.04.01 දිනට නොනිමි කොග	200
2013.04.01 දිනට නිමි කොග (හුවමාරු අගයට)	330
කලින් ගෙවූ රකෂණ	25
2013.04.01 දිනට උපවිත විදුලිය	40
විකුණුම්	7,950
රකෂණ වාරික ගෙවීම්	70
විදුලි බිල්පත් ගෙවීම්	90
අමුද්‍රව්‍ය මිලට ගැණුම්	2,100
අමුද්‍රව්‍ය ආපසු යැවීම්	60
නිමි කොග ආපසු එවුම්	20
ජල වියදම	80
දුරකථන ගාස්තු	150
චේතන - කර්මාන්ත	900
සෘජු චේතන	590
නිෂ්පාදන උපාංග	374

**අතිරේක තොරතුරු**

- සරල මාර්ග ක්‍රමය අනුව පහත පරිදි ක්ෂය ප්‍රතිපාදනය කරනු ලැබේ.

	ඵලදායී ජීවිත කාලය (වසර)	සුන්ඛුන් අගය (රු.)	මිලට ගත් දිනය
යන්ත්‍රෝපකරණ	5	200,000	01.04.2011
ගොඩනැගිලි	20	400,000	01.04.2010

- ගොඩනැගිල්ලෙන් 3/4 ක් භාවිතා කරනු ලබන්නේ කම්හල සඳහායි.
- වියදම්වලින් පහත අනුපාතිකයන් කම්හලට අදාළවේ.

විදුලිය	90%
ජලය	90%
රකෂණ	60%
දුරකථන	10%

- 2014.03.31 දිනට උපවිත සහ කලින් කල ගෙවීම් පහතවේ.

වියදම්	උපවිත (රු.)	කලින් ගෙවූ (රු.)
විදුලිය	80,000	
රක්ෂණ		25,000

- කම්හල් වේනන ලෙස දක්වා ඇති අගය නිරූපණය කරන්නේ 10% ක අර්ථ සාධක අරමුදල් දායක අඩු කල පසු ශුද්ධ අගයයි.
- වර්ෂය අවසාන දිනට නිෂ්පාදනය සඳහා භාවිතා නොකර තිබූ උපාංග /අමතර කොටස් වටිනාකම රු. 130,000 කි.
- වර්ෂය තුළදී රු. 40,000 ක අමුද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. මේ සඳහා කරන ලද රක්ෂණ හිමිකම් පෑම අනුව රක්ෂණ ආයතනය රු. 30,000 ක වන්දියක් අනුමත කර ඇත.
- 2014.03.31 වෙනි දිනට අමුද්‍රව්‍ය සහ නොනිම් වැඩවල වටිනාකම පිරිවැයට පිළිවෙලින් රු. 200,000 ක් සහ 160,000 ක් විය. 2014 මාර්තු 31 දිනට නිම් තොගයේ හුවමාරු අගය රු. 440,000 කි.
- සමාගම විසින් පුරස්කාර හිමිකමක් භාවිතා කරන අතර, ඒ සඳහා වාර්ෂික බලපත්‍ර ගාස්තුව රු. 100,000 කි. භාණ්ඩ ඒකක 5000ට වඩා නිෂ්පාදනය කරන්නේ නම් අතිරේක භාණ්ඩ ඒකකයක් සඳහා රු. 10 බැගින් පුරස්කාරයක් ගෙවිය යුතුය. වර්ෂය තුළදී භාණ්ඩ ඒකක 6000 ක් නිෂ්පාදනය කර ඇත.
- නිෂ්පාදන අංශයෙන් වෙළඳ අංශයට භාණ්ඩ මාරු කරනු ලබන්නේ පිරිවැයට 10% ක ලාභයක් එකතු කරන ලද හුවමාරු අගයටයි.

**අවශ්‍යවන්නේ:**

1. 2014 මාර්තු 31 දායින් අවසන් වර්ෂය සඳහා නිෂ්පාදන ගිණුම සකස් කරන්න. (ලකුණු 05)
2. 2014 මාර්තු 31 දායින් අවසන් වර්ෂය සඳහා දළ ලාභය ගණනය කරන්න. (ලකුණු 03)
- 3.2 වත්කම පිළිබඳව නෛතික හිමිකම බදු ගැණුම්කරුට හිමි නොවුවත් බදු ගැණුම්කරු විසින් බදු ගිවිසුමට එළැඹි අවස්ථාවේදීම වත්කම තම පොත්වල වත්කමක් සේ හඳුනාගැනීමට හේතුව විස්තර කරන්න. (ලකුණු 02)  
(මුළු ලකුණු 10)

**ප්‍රශ්න අංක 04**

1. 2014 මාර්තු 31 දායින් අවසන් වර්ෂය සඳහා ව්‍යාපාරයක කෙටුම්පත් ලාභය රු. 400,000 ක් සේ ගණනය කර ඇති නමුත් ව්‍යාපාරයේ එදිනට ශේෂ පිරික්සුම තුළනය නොවී තිබුණි. ශේෂ පිරික්සුමේ වෙනස තාවකාලිකව අවිනිශ්චිත ගිණුමකට පිටපත් කර පසුව හේතු සෙවීමේදී පහත කරුණු අනාවරණය වී ඇත.

- රු. 50,000 ක විකුණුම් ඉන්වොයිසියක් විකුණුම් ගිණුමට නිවැරදිව පිටපත් කර ඇති නමුත් ණයගැතියන්ගේ පාලන ගිණුමට පිටපත් කර නොතිබිණි.
- ණයගැතියන්ගෙන් ලබාගත් රු. 150,000 ක මුදලක් ණයහිමි ගිණුමට හර කර තිබිණි. ද,
- රු. 20,000 ක ලද වට්ටම්, දුන් වට්ටමිසේ වට්ටම් ගිණුම්වල ඇතුළත් කර තිබිණි.
- රු. 540,000 ක ආරම්භක ණයහිමි පාලන ගිණුමේ ශේෂය සටහන් කර තිබුණේ රු. 450,000 ක් වශයෙනි.
- වර්ෂය තුළදී රු. 25,000 ක බොල් ණයක් කපා හැර එය ණයගැතියන්ගේ පාලන ගිණුමට නිවැරදිව සටහන් කර ඇති නමුත් හර කර තිබුණේ සේවක ණය ගිණුමටයි.
- ආයතනය විසින් වර්ෂය තුළදී නිකුත් කර තිබූ රු. 16,500 ක බැර පත්‍රයක් සම්පූර්ණයෙන්ම පොත්වලින් මග හැරී තිබිණි.

**අවශ්‍යවන්නේ:**

1. අවිනිශ්චිත ගිණුම සකස් කරන්න.	<b>(ලකුණු 04)</b>
2. වර්ෂය සඳහා නිවැරදි ලාභය ගණනය කරන්න	<b>(ලකුණු 02)</b>

4.2. 2014.03.31 දිනට ක්‍රියාකාරී සාමාජිකයින් 6000 කින් යුක්තවූ වෘත්තීය සමිතියක තොරතුරු පහත වේ. සාමාජිකයකුගෙන් අයකරන වාර්ෂික දායක මුදල රු. 100 කි. දායක මුදල් උපවිත පදනම මත හඳුනාගනී. කෙසේවෙතත්, වර්ෂ දෙකකට වඩා වැඩි කාලයක් සඳහා සාමාජික මුදල් හිඟ වන්නේ නම්, එවැනි සාමාජිකයින්ගේ සාමාජිකත්වය අත්හිටවනු ලැබේ.

- 2014 මාර්තු 31 දායින් අවසන් වර්ෂය තුළදී සාමාජික මුදල් ලෙස රැස්කරගත් මුදල රු. 688,500 කි.
- 2013.03.31 වෙනි දිනට සාමාජික හිඟ මුදල් පිළිබඳ විස්තර පහතවේ.

සාමාජික සංඛ්‍යාව	වර්ෂ
1000	වර්ෂ 2 ක් සඳහා
50	වර්ෂ 1 ක් සඳහා

- 2014.03.31 දායින් අවසන් වර්ෂය තුළදී 2013.03.31 දිනට වර්ෂ 02 ක් සඳහා හිඟව තිබූ සාමාජිකයින් 15 දෙනෙක් සාමාජික මුදල් ගෙවා නැත. හිඟයක් සහිත අනිකුත් අය හිඟ සාමාජික මුදල් ගෙවන ලද නමුත් වර්ෂය සඳහා සාමාජික මුදල් ගෙවා නොතිබිණි. එක් වර්ෂයක් සඳහා පමණක් හිඟව තිබූ සාමාජිකයින් තම හිඟ මුදල් වර්ෂය තුළදී නිසි පරිදි ගෙවා තිබිණි.
- වර්ෂය තුළදී නව සාමාජිකයින් 50 දෙනෙක් සාමාජිකත්වය ලබාගත් අතර, වර්ෂය සඳහාම සාමාජික මුදල් බඳවාගත් අවස්ථාවේදීම ගෙවන ලදී.

- 2013.03.31 වෙනි දිනට සාමාජිකයින් 400 ක් එක් වර්ෂයක් සඳහා වැඩිපුර සාමාජික මුදල් ගෙවා තිබූ අතර, 2014.03.31 වෙනි දිනට එවැනි වැඩිපුර සාමාජික මුදල් ගෙවා තිබූ සාමාජික මුදල් සංඛ්‍යාව 200 කි.

**අවශ්‍යවන්නේ:**

2014 මාර්තු 31 දායින් අවසන් වර්ෂය සඳහා වෘත්තීය සමිතියේ සාමාජික මුදල් ගිණුම සකස් කරන්න.

**(ලකුණු 04)**  
**(මුළු ලකුණු 10)**

**ප්‍රශ්න අංක 05**

SQ සභෝදරයෝ 2012 අප්‍රේල් 01 වන දින තනි ව්‍යාපාරයක් ලෙස රු. 400,000 ක් ආයෝජනයක කරමින් ව්‍යාපාර කටයුතු ආරම්භ කරන ලදී. කෙසේවෙතත්, SQ සභෝදරයෝ නිසි පරිදි ද්විත්ව සටහන් ක්‍රමය මත ගිණුම් පොත්පත් පවත්වාගෙන ගොස් නැත. 2014.03.31 දායින් අවසන් වර්ෂය සඳහා පහත තොරතුරු ඔබට ඉදිරිපත් කර ඇත.

- සියළුම අත්පිට විකුණුම් දෛනික පොතක සටහන් කර තිබූ අතර, වර්ෂය සඳහා එම එකතුව රු. 500,000 ක් විය.
- වර්ෂය සඳහා ණයට විකුණුම් ඉන්වොයිසිවල එකතුව රු. 800,000 කි.
- ණයගැතියන්, ණයහිමියන්, මුදල් ශේෂ, තොග, උපලබ්ධි නොවූ චෙක්පත් සහ ඉදිරිපත් නොකල චෙක්පත් යනාදිය පිළිබඳව විස්තර පහත වේ.

	2013.04.01 දිනට රු.	2014.03.31 දිනට රු.
අත ඉතිරි මුදල්	20,000	37,000
බැංකු ප්‍රකාශනයෙහි ශේෂය	50,000	35,000
නිශ්කාභනය නොවූ චෙක්පත්	0	15,000
නිකුත් කල නමුත් තවමත් බැංකුවට ඉදිරිපත් නොකල චෙක්පත්	0	35,000
ණයගැති	110,000	?
ණයහිමි	0	?
තොග	45,000	100,000

- වර්ෂය තුළදී ලද මුදල් වට්ටම් සහ දුන් මුදල් වට්ටම් පිළිවෙලින් රු. 5,000 ක් රු. 14,000 ක් විය.



- ව්‍යාපාරය ආරම්භයේදී අත්පත්කරගන්නා ලද උපකරණවල පිරිවැය රු. 300,000 ක් විය. මේ හා සමාන වත්කම් භාවිතා කරන වෙනත් ව්‍යාපාර සාමාන්‍යයෙන් 20% බැගින් පිරිවැය මත ක්ෂය ප්‍රතිපාදනය කරනු ලැබේ. 2014.03.31 වන දින තවත් උපකරණයක් රු. 125,000 කට ව්‍යාපාර මිලදී ගෙන ඇත.
- SQ සහෝදරයෝ තම විකුණුම් මත 40% ක දළ ලාභාන්තිකයක් උපයනු ලැබේ.
- කාලච්ඡේදය තුළදී අත්පිට ගැණුම් රු. 500,000 ක් විය.
- ණයහිමියන්ට ගෙවන ලද මුදල් රු. 285,000 කි.
- ණයගැතියන්ගෙන් එකතුකරගන්නා ලද මුදල් රු. 745,000 කි.
- කාලච්ඡේදය තුළදී ලද මුදල් වලින් රු. 70,000 ක් අයිතිකරු විසින් තම භාවිතය සඳහා ව්‍යාපාරයෙන් ඉවත්කරගෙන ඇත.
- 2014.03.31 වන දිනට ජලය විදුලිය වැනි උපයෝගිතා සේවා සඳහා ගෙවිය යුතු බිල්පත්වල අගය රු. 38,000 කි.
- ඉහත දී ඇති තොරතුරු හැරෙන්නට ව්‍යාපාරයේ වෙනත් වත්කම් හෝ බැරකම් නැතැයි උපකල්පනය කරන්න.

**අවශ්‍යවන්නේ:**

1. 2014 මාර්තු 31 දායින් අවසන් වර්ෂය සඳහා SQ සහෝදරයින්ගේ ආදායම් ප්‍රකාශනය සකස් කරන්න. **(ලකුණු 05)**
2. 2014 මාර්තු 31 දිනට SQ සහෝදරයින්ගේ ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සකස් කරන්න. **(ලකුණු 05)**

**(මුළු ලකුණු 10)**

### 03 කොටස

**අනිවාර්ය ප්‍රශ්නය**  
**කොටස් අංක 03 සඳහා මුළු ලකුණු 20 කි**  
**නිර්දේශිත කාලය විනාඩි 36 කි**

**ප්‍රශ්න අංක 06**

සීමාසහිත ABC සමාගමේ පොත් තබන්නා විසින් 2014 මාර්තු 31 වෙනි දිනට සකස් කරන ලද ශේෂ පිරික්සුම පහතවේ.

2014 මාර්තු 31 දිනට ශේෂ පිරික්සුම	හර	බැර
	රු'000	රු'000
ඉඩම් හා ගොඩනැගිලි	4,200	
මෝටර් වාහන	1,800	
ගොඩනැගිලි සඳහා ක්ෂය ප්‍රතිපාදන ගිණුම		244
මෝටර් වාහන සඳහා ක්ෂය ප්‍රතිපාදන ගිණුම		720
ගෙවූ ආදායම් බදු	260	
ලැබිය යුතු ගිණුම්	428	
අඩමාණ ණය සඳහා වෙන් කිරීම්		12
2013.04.01 දිනට රක්ෂණ කලින් ගෙවීම්	56	
බැංකු ශේෂය	60	
භාණ්ඩාගාර බිල්පත්‍ර	96	
ගෙවිය යුතු ගිණුම්		150
ගෙවූ ලාභාංශ	200	
වර්ෂය සඳහා ලාභය		1,775
2013.01.01 දිනට ආදායම් බදු වෙන්කිරීමේ ශේෂය		160
2013.04.01 දිනට ගෙවිය යුතු සේවක අර්ථ සාධක අරමුදල්		75
2013.04.01 දිනට ගෙවිය යුතු සේවක භාරකාර අරමුදල්		9
2013.04.01 දිනට ගෙවිය යුතු වෙනත් උපචිත වියදම්		360
12 % ණයකර		300
ප්‍රාග්ධනය		2,000
2013.01.01 දිනට රඳවාගත් ලාභ ශේෂය		1,295
	<b>7,100</b>	<b>7,100</b>

**අතිරේක තොරතුරු:**

- 2013.04.01 දින ඉඩම් හා ගොඩනැගිලි ප්‍රත්‍යාගණනය කරන ලදී. ඉඩම්වල ප්‍රත්‍යාගණන අගය රු. මිලියන 4 ක් වූ අතර ගොඩනැගිලිවල ප්‍රත්‍යාගණන අගය රු. මිලියන 1.4 ක් විය.

2013.04.01 දිනට ඉඩම් හා ගොඩනැගිලිවල ධාරණ අගය පහත ලෙස සකස් වී ඇත.

	පිරිවැය	සමුච්චිත ක්ෂය	ධාරණ අගය
ඉඩම්	2,000,000	-	2,000,000
ගොඩනැගිලි	2,200,000	200,000	2,000,000

ප්‍රත්‍යාගණන කල දිනය වන 2013.04.01 දින ගොඩනැගිලිවල අනාගත ජීවිත කාලය වර්ෂ 40 ක් පමණක් බැව් තක්සේරු වාර්තාවේ සඳහන්වේ. කෙසේවෙතත්, මෙම තක්සේරු අගයන් පිළිබඳව අවශ්‍ය ගැලපුම් කර නොමැති අතර, වර්ෂය තුළදී ගොඩනැගිලි සඳහා ක්ෂය ප්‍රතිපාදනය කර ඇත්තේ ඒවායේ පිරිවැය මතය. සමාගම විසින් ප්‍රත්‍යාගණන අගයන් ගිණුම්ගත කල යුතු බවට තීරණය කරන ලදී.

- මොටර් වාහන සඳහා ක්ෂය වෙන් කිරීම ඒවායේ පිරිවැය මත 20% ක් විය යුතුය. කෙසේවෙතත්, 2014.03.31 වෙනි දින සිට මෝටර් වාහනවල අනාගත ජීවිත කාලය වර්ෂ 01 ක් පමණක් බැව් නැවත සමාලෝචනයේදී අනාවරණය වී ඇති අතර, මෝටර් වාහනවල සුන්බුන් අගය රු. 200,000 ක් බවද අනාවරණය විය.

- 2014.03.31 වන දිනට උපචිතයන් පහතවේ.

	(රු.'000)
සේ.අ.අ	100
සේ.භා.අ	12
අනෙකුත් වියදම්	300

- ණයකර පොළී අර්ධ වාර්ෂිකව සැප්තැම්බර් 30 හා මාර්තු 31 වෙනි දින ගෙවිය යුතුවේ. දෙවන අර්ධ වර්ෂය සඳහා ණයකර පොළී තවමත් ගෙවා හෝ ප්‍රතිපාදනය කර නැත.
- 2014 මාර්තු 31 දිනට භාණ්ඩ තොගයේ පිරිවැය සහ ඒවායේ ශුද්ධ උපලබ්ධි අගය පිළිවෙලින් රු. 400,000 ක් රු. 350,000ක් විය.
- ණයගැතියන්ගෙන් රු. 28,000 ක් බොල්ණය වශයෙන් කපාහැරීමට තීරණය කර ඇත. සෑම වර්ෂයක් අවසානයේදීම ණයගැතියන්ගෙන් 2% ක සමාන ප්‍රමාණයක බොල් සහ අඩමාණ ණය ප්‍රතිපාදනයක් ඇති කිරීම සමාගමේ ප්‍රතිපත්තියයි.
- 2014 මාර්තු 31 දිනට කලින් ගෙවූ රක්ෂණය රු. 60,000 ක් විය.
- 2014 මැයි මාසයේදී භාණ්ඩ ලබාදෙන බවට එකඟව ගනුදෙනුකරුවෙකුගෙන් ලද අත්තිකාරම් රු. 100,000 ක මුදලක් විකුණුම් වශයෙන් වැරදීමකින් ඇතුළත් කර ඇත.
- වර්ෂය සඳහා ආදායම් බදු වගකීම රු. 384,000 ක් සේ ඇස්තමේන්තු කර ඇත. 2012/2013 වර්ෂය සඳහා අවසාන ආදායම් බදු ගෙවීම වශයෙන් රු. 126,000 ක් ගෙවා ඇති අතර, එය වර්ෂය තුළ ගෙවූ ආදායම් බදු ගිණුමේ ඇතුළත් කර ඇත.

- ශේෂ පිරික්සුමේ දක්වෙන ශුද්ධ ලාභය ගණනය කිරීම සඳහා පහත දැ සැලකිල්ලට ගෙන ඇත.

විකුණුම් රු. 16,250,000, විකුණුම් පිරිවැය රු. 7,432,000, වෙනත් ආදායම් රු. 130,000, බෙදාහැරීමේ වැය රු. 3,696,000, පරිපාලන වැය රු. 2,451,000, මූල්‍ය පිරිවැය රු. 672,000 සහ වෙනත් පිරිවැය රු. 354,000 මෙම සියළුම අයිතමයන් ඉහත ගැලපීම්වලට යටත්විය යුතුය.

**අවශ්‍යවන්නේ:**

1. 2014 මාර්තු 31 දායින් අවසන් වර්ෂය සඳහා සමාගමේ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය සකස් කරන්න. (ලකුණු 08)
2. 2014 මාර්තු 31 දායින් අවසන් වර්ෂය සඳහා සමාගමේ ස්කන්ධ වෙනස්වීමේ ප්‍රකාශනය සකස් කරන්න. (ලකුණු 02)
3. 2014 මාර්තු 31 දිනට සමාගමේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සකස් කරන්න. (ලකුණු 10)  
(මුළු ලකුණු 20)